

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

මිල ගණන් කැඳවීම

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කොළඹ 01 ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 14

දරණ ස්ථානයේ පිහිටි මහල් ගොඩනැගිල්ලෙහි ඇති බෙදුම් (Partitions) විකිණීම.

ප්‍රසම්පාදන අංකය **BOI/TS/HO/2017/01/05.003**

1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කොළඹ 01 ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 14 දරණ ස්ථානයේ පිහිටි මහල් ගොඩනැගිල්ලෙහි ඇති බෙදුම් (Partitions) විකිණීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ.
2. ඉහත ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනු ලැබේ.
3. මේ පිළිබඳව විස්තර පත්‍රිකා කොළඹ 01, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, බටහිර කුළුණේ, 5වන මහලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සේවා දෙපාර්තමේන්තුවෙන්, සතියේ සාමාන්‍ය වැඩකරන දිනයන් හිදී පෙ.ව. 09.00 සහ ප.ව. 04.00 අතර කාලයේ දී ආපසු නොගෙවන රු.500.00 ක මුදලක් සහ අදාළ වැට් මුදල 8 වන මහලේ, මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් අයකැමි වෙත ගෙවා කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් ලබා ගත හැක. වැඩි විස්තර අවශ්‍ය නම් නියෝජ්‍ය අධ්‍යක්ෂ (කාර්මික සේවා) දුරකතන අංක 011 2432549 හෝ 011 2427276 මගින් හෝ ෆැක්ස් අංක 011 2441826 මගින් ලබාගත හැක.
4. සම්පූර්ණ කර මුද්‍රා තබන ලද ලංසු සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව, අධ්‍යක්ෂ (කාර්මික සේවා) භාරේ, කාර්මික සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, 5 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ඇවිලන් වතුරප්‍රය, කොළඹ 01 යන ලිපිනයට 2017 ජූනි 16 දින ප.ව. 2.30 ට හෝ ඊට පෙර ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ පැමිණ භාර දීමට කටයුතු කළ යුතුය. නියමිත කාලයට හෝ එයට පෙර ලැබී ඇති ලංසු කාලය අවසන් වූ වහාම විවෘත කරනු ලැබේ. එම අවස්ථාවට ලංසු ඉදිරිපත් කළ පාර්ශවයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට සහභාගී විය හැකිය.
5. ඉදිරිපත් කරනු ලබන ලංසු 2017 ජූනි 16 දින සිට දින 91 ක් වලංගු විය යුතුය.
6. ඉදිරිපත් කරනු ලබන සෑම ලංසුවක් සමගම ලංසු සුරක්ෂිතතාව ලෙස ලංසු වටිනාකමින් 5% ක ඇප තැන්පතුවක් මුදලින් තැබිය යුතු අතර එය දින 120 කට වලංගුව පැවතිය යුතුය.
7. අදාළ භාණ්ඩ පරීක්ෂා කිරීම සතියේ සාමාන්‍ය වැඩ කරන දිනවල, 2017 ජූනි 15 දින දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, කාර්මික සේවා දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කාර්මික සේවා) ඉහත අංක 3 වන ඡේදයේ සඳහන් කරන ලද දුරකතන අංක මගින් අමතා පැමිණ පරීක්ෂා කල හැක.
8. තෝරා ගනු ලබන පාර්ශවයන් විසින් අදාළ සියලු ද්‍රව්‍ය අවසර ලබාදුන් දින සිට දින 30 ක් ඇතුළත ඒවා තබා ඇති භූමියෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ගත යුතුය.

සභාපති

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය